

# ඔබ සැමට සතුට සැනසුම පිරි සුභ නව වසරක් වේවා

වසරක් ගෙවී නව වසරක් උදා වූ මේ මොහොතේ සැම හදවත් තුළ නැවුම් පැතුම් රැසක් මෝදු වෙමින් ඇත. එම ප්‍රාර්ථනා මල්එළ ගැන්වීමට කළ යුත්තේ කුමක්ද? නැතහොත් එය ප්‍රාර්ථනාවක් පමණක් වෙනු ඇත. මුලින් ම අපට ජය ගැනීමට හැකි ඉලක්ක හඳුනා ගනිමු. තම හැකියාව අනුව එම ඉලක්ක තෝරා ගනිමු. එවිට අරමුණ කරා ගමන් කිරීම පහසු වෙයි. බුදු රජාණන් වහන්සේ තම ජීවිතයේ අරමුණු ජය ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිලිවෙත **කරණිය මෙන් සුත්‍රයේ** දී පැහැදිලිව දේශනා කර ඇත. සාර්ථක පුද්ගලයකු අනුමනය කළ යුතු පියවර 14 ක් එහි සඳහන් වෙයි.

“**සක්කෝ**” පළමුව දක්ෂයෙකු විය යුතුය. අප හැම දෙනාම විවිධ හැකියාවන්ගෙන් යුතුය. ‘ඔව් මට පුලුවන්’ යන හැඟීම අප තුළ තිබිය යුතුය. ‘මම එය කරමි’ යනුවෙන් අධිෂ්ඨාන කර ගෙන ඉදිරියට යා යුතුය.

“**උජු ව සුජු ව**” තමා කරන දෙය සෘජු සහ අවංකව ද කළ යුතුය. තමා කරන දෙය අවසන් වන තුරු සාර්ථකව පවත්වා ගෙන යාමත්, ඒ සඳහා අවංක කැප වීමත්, අප තුළ තිබිය යුතුය. නැතහොත් එය සාර්ථක නොවේ. “**වායමේතේව පුරිසෝ යාව අත්තස්ස නිජ්ජදා**” “නිමාවන තුරු කාරිය නො හල යුතු වෙයි වීරිය” යනුවෙන් දක්වා ඇත්තේ එබැවිණි.

“**සුවව**” වැඩිහිටියන්ට කිකරු බව ද, ඔවුන්ගේ අවවාද උපදෙස් වලට ඇහුම් කන් දීම ද, සාර්ථකත්වයට හේතු වන තවත් ගුණාංගයකි.

“**මුදු**” අප අන් අය සමග කටයුතු කිරීමේ දී මෘදු මොලොක් ලෙස ක්‍රියා කළ යුතුය. අපේ වචනය අනෙක් අය ප්‍රිය කරන්නේ එවිටය.

“**අනතිමානී**” තමා උසස් කොට සලකා අනෙක් අය හෙලා දැකීම නො කළ යුතුය. අන් අයට ගෞරව කිරීම අප බුහුමන් ලැබීමට හේතු වෙයි.

“**සන්තුස්සකෝ ව**” ලද දෙයින් සතුටු වීම ද අපේ දියුණුවට හේතු වෙයි. “**සන්තුට්ඨි පරමං ධනං**” යනුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළේ එබැවිණි.

“**සුභරෝ ව**” අහසේ පියාසර කරන කුරුල්ලෙකු පියාපත් බර පමණක් දරන්නා සේ, අප ද ගොඩාක් බලාපොරොත්තු නොවිය යුතුය. එය තණ්හාවෙන් මිදීමට හේතු වෙයි.

“**අජ්ජකිච්චෝ ව**” තමන්ට කිරීමට හැකි පමණට වැඩ යොදා ගැනීම ද තවත් උතුම් ලක්ෂණයකි. සියල්ල තනියම කිරීමට යාම ද මෙයට අයත් වෙයි. එනිසා තමන්ට කළ හැකි වැඩ ටිකක් යොදා ගැනීම ඉතා වැදගත් වෙයි.

“**සල්ලහුක චුන්ති**” සරල වාමි දිවි පෙවෙතක් ගත කිරීම ද දියුණුවට හේතු වෙයි.

“**සන්තින්ද්‍රියෝ ව**” මනා ඉඳුරන් දමනය ද වැදගත් වෙයි. අනවශ්‍ය ලෙස ඉඳුරන් පිනවීමට යාම විනාශයට හේතු වෙයි. එනිසා ඇස,කන,නාසය, ආදී ඉඳුරන් සංවර කර ගැනීම ද වැදගත් වෙයි.

“**නිපකෝ ව**” යමක් කිරීමට තීක්ෂණ බුද්ධියක් ද තිබිය යුතුය. ඒ සඳහා තම කාර්ය පිළිබඳ දැනුමත් අවබෝධයත් ප්‍රගුණ කර ගත යුතුය. නොදන්නා දේ ඉගෙන ගැනීමට උනන්දු විය යුතුය.

“**අජ්ජගබ්බෝ කුලේසු අනනුගිද්දෝ**” තම කුල ගෞරවය ආරක්ෂා කර ගැනීම ද වැදගත්ය. අන් අය සමග කටයුතු කිරීමේදී විනය ගරුකව හැසිරීම මෙයින් පෙන්වා දී ඇත.

“**නව කුද්දං සමාවරේ කිංචි යේන විඤ්ඤු පරේ උපච්චෙයිසුං**” අන්අයට සුලු හෝ වරදක් නො කරන ඥානවන්තයෙකු විය යුතුයි.

මෙම ගුණ ධර්මවලින් පිරිපුන් සාර්ථක ජීවිතයක් ගත කිරීමට සැම දෙනාම අදිෂ්ඨාන කර ගනු ඇතැ යි සිතමි. ලබන්නා වූ 2018 වසර හුදු ප්‍රාර්ථනා මල් වැස්සක් නොවී තම අරමුණු ඉටු කර ගන්නා වසර බවට පත් කර ගැනීමට අදිටන් කර ගනිමු. ඔබ සැමට සතුට සැනසුම පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා.

හවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා  
සබ්බ බුද්ධානුභාවෙන සදා සොත්ථි භවන්තු තෙ

